

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

“ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයක්” (Sri Lanka Next - A Blue Green Era)

වැඩසටහන හා සමගාමීව පවත්වන ඡායාරූප පාසල්/ විවෘත තරඟය - 2016

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මගින් 2016 ඔක්තෝබර් 17-19 කාලය තුළ බණ්ඩාරණායක සමුළු පරිශ්‍රය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත “ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයක්” (Sri Lanka Next- A Blue Green Era) වැඩසටහන හා සමගාමීව ඡායාරූප ප්‍රදර්ශණයක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා පහත සඳහන් මාතෘකා ඔස්සේ ඡායාරූප තෝරා ගැනීමට නියමිත වේ.

- 1. “ජෛව විවිධත්වය හා පරිසර පද්ධති සේවාවන් මගින් ජන ජීවිතය හා ජීවනෝපායන් සුරැකීම”
- 2. “විවිධ පරිසර පද්ධතින් ආගන්තුක ආක්‍රමණශීලී ජීවී විශේෂ විසින් ආක්‍රමණය කරයි.”

තරඟ කොන්දේසි

- 1. සියලුම අංශ සඳහා ඉදිරිපත් විය හැක්කේ ශ්‍රී ලාංකික පුරවැසියෙකුට පමණි.
- 2. තරඟකරුවෙකුට ඉහත සඳහන් ඕනෑම අංශයකට නිර්මාණ ඉදිරිපත් කළ හැක. එක් අයෙකුට කළු සුදු හෝ වර්ණයෙන් ඡායාරූප ඉදිරිපත් කළ හැක. එක් අයෙකුට එක් තරඟ අංශයක් සඳහා ඉදිරිපත් කළ හැකි උපරිම නිර්මාණ සංඛ්‍යාව 02 කි. (තරඟ අංශ දෙකෙන්ම ඉදිරිපත් කළ හැකි මුළු ඡායාරූප සංඛ්‍යාව 04 කි).
- 3. පාසැල් තරඟය සඳහා වයස අවුරුදු 19 න් පහළ අයදුම්කරුවන්ට ඉදිරිපත් විය හැකි අතර තම ඡායාරූපය තමා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති ලවා සහතික කරගත යුතුය.
- 4. තරඟය සඳහා ඉදිරිපත් කරන ඡායාරූප සඳහා කිසිදු ගෙවීමක් කරනු නොලැබේ.
- 5. තරඟයට ඉදිරිපත්වීම සඳහා අවශ්‍ය අයදුම්පත්‍රයේ දළ ආකෘතියක් මේ සමඟ යා කොට ඇති අතර ඒ අනුව තමන් විසින් සකස් කරන ලද ආකෘති පත්‍රයක් පිළියෙළ කර ගත යුතුය. නැතහොත් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ www.climatechange.lk/SLN_Index.html හෝ www.environmentmin.gov.lk වෙබ් අඩවි වලින් මෙම ආකෘති පත්‍රය බාගත (download) කරගත හැක.
- 6. මෙම ඡායාරූප තරඟය සඳහා ඡායාරූප භාර දිය හැකි අවසාන දිනය 2016.09.15 වන අතර මෙදිනට පෙර ඔබගේ සියලුම නිර්මාණ අයදුම් පත්‍රයද සමඟ අධ්‍යක්ෂ (ජෛව විවිධත්ව), ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය, 980/5 , වික්‍රමසිංහ පෙදෙස, ඇතුල්කෝට්ටේ යන ලිපිනයට ලියා පදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දිය හැක.
- 7. නිර්මාණයට හානි නොවන පරිදි තම ඡායාරූප ආවරණය කොට බාරදීම අයදුම්කරුගේ වගකීමක් වන අතර ඡායාරූප හෝ අයදුම්පත බහාලන කවරයේ වම් පස ඉහළ කෙළවර “ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයක් - ඡායාරූප තරඟය -2016” යනුවෙන් සඳහන් කළ යුතුය.
- 8. තමා විසින් ඉදිරිපත් කරනු ලබන ඡායාරූප පිටුපස අයදුම්කරුගේ නම සහ නිර්මාණයේ මාතෘකාව පැහැදිලිව සඳහන් කළ යුතුය.
- 9. ඡායාරූපයේ පළල අවම අඟල් 8x12 ක් විය යුතු අතර දිග උපරිම අඟල් 12x18ක් විය යුතුය.
- 10. ඉදිරිපත් කරන සියලුම ඡායාරූපවල මුල් පිටපතෙහි නෙගටිව් ,ඉමේජ් සී.ඩී තැටියක ලබා දිය යුතුය. (RAW File හෝ JPG හෝ Tiff).
- 11. ඡායාරූප තරඟය සඳහා ඉදිරිපත් කරන ඡායාරූප ස්ව නිර්මාණ විය යුතු අතර මීට පෙර පවත්වන ලද කිසිදු ඡායාරූප තරඟයකට ඉදිරිපත් කර ජයග්‍රහණ හෝ සම්මාන ලැබූ ඒවා නොවිය යුතුය.
- 12. ප්‍රමාද වී ලැබෙන හා කොන්දේසි වලට පටහැනි ඡායාරූප ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- 13. තරඟය සඳහා ඡායාරූප ඉදිරිපත් කිරීම ම සියළු කෙතේදේසි වලට එකඟ වීමක් සේ සැලකේ.
- 14. තරඟය සඳහා ඉදිරිපත් කරනු ලබන ඡායාරූප නැවත ලබාදීමට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය බැඳී නොසිටී.

15. ජයග්‍රාහී නිර්මාණ වල ප්‍රචාරක අයිතිය මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සතු වන අතර ඒවායේ බුද්ධිමය දේපල අයිතිය ඡායාරූප ශිල්පියා සතුය.
16. දිය සළකුණු, පුද්ගල හෝ ආයතන නාම (වෙළඳ නාම) සහිත ඡායාරූප මෙන්ම ලැමිනෝට් කරන ලද, රාමු කරන ලද, මවුන්ට් කරන ලද ඡායාරූප භාරගනු නොලැබේ.
17. සමස්ත ඡායාරූපය නිවැරදි වර්ණ කළමනාකරණය, නියුණු කිරීම (Sharpening) හා කප්පාදු කිරීම (Crop) සිදු කළ හැක. (නමුත් ස්වභාවික වර්ණය විකෘති නොවන ලෙස සමස්ත ඡායාරූපයේ වර්ණ සැකසීම, අධි නියුණු නොකිරීම (Over-Sharpening) මෙන්ම ඡායාරූපයේ ගුණාත්මක භාවය නැසෙන සේ කප්පාදු කිරීම නොකළ යුතුය.
18. කිසිදු ආකාරයකින් ඡායාරූපයේ කොටස් ඉවත් හෝ එකතු කිරීම සිදු කළ නොහැක.
19. අතිපිහිත (Overlapped) වූ ඡායාරූප බහු අනාවරණ (Multiple Exposures) ඡායාරූප ඉදිරිපත් කළ නොහැක.
20. ශ්‍රී ලංකා නෙක්ස්ට් - නීල හරිත යුගයක් - ඡායාරූප තරඟය සම්බන්ධයෙන් සියලු ප්‍රතිපත්තිමය තීරණ සහ අවසාන වගකීම් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සතුවේ.

තරඟය විධිමත් විනිශ්චය මණ්ඩලයක් යටතේ ඇගයීමකට ලක් කර ජයග්‍රාහකයින් තෝරා ගන්නා අතර විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ. නිල ප්‍රතිඵල ජයග්‍රාහකයින්ට තැපැල් මගින් දැනුම් දෙනු ඇත.

පිරිනමන සම්මාන හා ත්‍යාග පිළිබඳ විස්තර පහත පරිදි වේ.

පාසැල් අංශය

- ප්‍රථම ස්ථානය - රු 10,000.00 ක් සමඟ වටිනා සහතික පතක්
- දෙවන ස්ථානය - රු 5,000.00 ක් සමඟ වටිනා සහතික පතක්
- තෙවන ස්ථානය - රු 2,500.00 ක් සමඟ වටිනා සහතික පතක්

මීට අමතරව කුසලතා ත්‍යාග (රු 1,500 ක් සමඟ වටිනා සහතික පතක්) 5ක් ද, විශේෂ ඇගයීම් සහතික පත්‍ර 5ක් ද පිරිනමනු ලැබේ.

විවෘත අංශය

- ප්‍රථම ස්ථානය - රු 30,000.00 ක් සමඟ වටිනා සහතික පතක්
- දෙවන ස්ථානය - රු 15,000.00 ක් සමඟ වටිනා සහතික පතක්
- තෙවන ස්ථානය - රු 10,000.00 ක් සමඟ වටිනා සහතික පතක්

මීට අමතරව කුසලතා ත්‍යාග (රු 2,500ක් සමඟ වටිනා සහතික පතක්) 5ක් ද විශේෂ ඇගයීම් සහතික පත්‍ර 5ක් ද පිරිනමනු ලැබේ.

මීට අමතරව ඡායාරූප ප්‍රදර්ශන සඳහා තෝරාගන්නා ඡායාරූප 100 ක් සඳහා සහභාගිත්වය අගය කරමින් වටිනා සහතික පත්‍ර 100 ක් ප්‍රධානය කිරීමට ද නියමිත වේ.

ප්‍රදර්ශණය “ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයක්” (Sri Lanka Next- A Blue Green Era) වැඩසටහන හා සමගාමීව 2016 ඔක්තෝබර් 17 – 19 කාලසීමාව තුළ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිත වේ.

විමසීම: ජෛව විවිධත්වලේකම් කාර්යාලය 011 - 5741692

ලේකම්

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය

නො 82, රජමල්වත්ත පාර, බත්තරමුල්ල

**“ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයක්” (Sri Lanka Next- A Blue Green Era) වැඩසටහන හා සමගාමීව
පවත්වන ඡායාරූප පාසල්/ විවෘත තරඟය -2016**

අයදුම්පත

01. අයදුම්කරුගේ සම්පූර්ණ නම
02. අයදුම්කරුගේ මුලකරු සහිත නම
03. හැඳුනුම්පත් අංකය
04. උපන් දිනය
05. ලිපිනය
-
06. දුරකථන අංකය
07. විද්‍යුත් තැපැල් ලිපිනය
08. දිස්ත්‍රික්කය
09. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය
10. නිර්මාණ ඉදිරිපත්කරන අංශය (පාසැල්/විවෘත)
.....
11. නිර්මාණයේ මාතෘකාව

ඉහත සඳහන් තොරතුරු සත්‍ය හා නිවැරදි බවත් “ශ්‍රී ලංකා නෙක්ස්ට්- නීල හරිත යුගයක් - ඡායාරූප තරඟය” සම්බන්ධ පොදු කොන්දේසි මාලාව පිළිගන්නා බවත්, ඊට අනුව කටයුතු කරන බවත් සහතික වෙමි.

දිනය

අත්සන

නම

පාසැල් අයදුම්කරුවෙක් නම් පහත සඳහන් කොටස ද පුරවන්න

පාසැලේ නම සහ ලිපිනය

.....

මෙම අයදුම්පත්‍රය සමඟ එවනු ලබන ඡායාරූපය මෙම පාසැලේ ශ්‍රේණියේ ඉගෙනුම ලබන
..... නම සඳහන් ශිෂ්‍යාගේ/ශිෂ්‍යාවගේ ස්ව නිර්මාණයක් බව සහතික
කරමි.

දිනය

.....
විදුහල්පති/විදුහල්පතිනියගේ අත්සන

හා නීල මුද්‍රාව